



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව பிரதேச அபிவிருத்தித் திணைக்களம் **Regional Development Department**

හදිසි දැනගැනීම පිණිස

යොමුව : 32/04/011/0001/002

2020 ජූලි 30

ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි : සියලුම සහභාගීත්ව මූල්‍ය ආයතන

මහත්මයාණෙනි/මහත්මියනි

පොදු මගී ප්‍රවාහන සේවයේ නියුතු පුද්ගලික බස් රථ හිමියන්ගේ නඩත්තු වියදම් පූරණය කිරීම සඳහා “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” ණය පහසුකම අදියර III (ණය ඇප ආවරණ හා පොලී සහන ණය යෝජනා ක්‍රමය) යටතේ ණය සහන ලබා දීම.

COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව 2020 ජූලි 30 දින නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් අංක : RDD/CIGS/WCL/2020/01 හි 4.1 වගන්තිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කෙරේ.

මෙහෙයුම් උපදෙස් අංක : RDD/CIGS/WCL/2020/01 හි 4.1 වගන්තිය යටතේ පොදු මගී ප්‍රවාහන සේවයේ නියුතු පුද්ගලික බස් රථ හිමියන් සුදුසුකම් ලත් ව්‍යාපාරයක් වශයෙන් සලකනු ලබයි. මෙම මෙහෙයුම් උපදෙස් හි කාරක ප්‍රාග්ධනය වශයෙන් සඳහන් අයිතමයන් යටතට බස් රථ නඩත්තු පිරිවැය ද ඇතුළත් කෙරේ.

ඒ අනුව “සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” ණය පහසුකම අදියර III (ණය ඇප ආවරණ හා පොලී සහන ණය යෝජනා ක්‍රමය) යටතේ පොදු මගී ප්‍රවාහන සේවයේ නියුතු පුද්ගලික බස් රථ හිමියන්ගේ නඩත්තු වියදම් පූරණය කිරීම සඳහා වන ණය ඉල්ලීම් සලකා බලන ලෙස උපදෙස් නිකුත් කෙරේ.

මේ සම්බන්ධයෙන් ඔබගේ කඩිනම් අවධානය යොමු කිරීම අතිශයින් අගය කෙරේ.

මෙයට විශ්වාසී,

එම්. එස්. කේ ධර්මවර්ධන
 අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව

